



ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි ප්‍රථම පරීක්ෂණය
(බාහිර) - 2008

සමාජීය විද්‍යා පීඨය

ආර්ථිකවිද්‍යාව - ECON -E1015

ආර්ථික විද්‍යා මූලධර්ම

2007 ලියාපදිංචි වූ අපේක්ෂකයින් ප්‍රශ්න පහකට (05) ද
2008 ලියාපදිංචි වූ අපේක්ෂකයින් ප්‍රශ්න හතරකට (04) ද
පිළිතුරු සැපයිය යුතුයි.

ප්‍රශ්න සංඛ්‍යාව : 08 යි

කාලය : පැය 03 යි

01. අ) "ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවකි." සාකච්ඡා කරන්න.
ආ) සුක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්ව ආර්ථික විද්‍යාව අතර වෙනස පැහැදිලි කරන්න.
02. අ) 'ප්‍රකාශිත පිරිවැය' සහ 'අප්‍රකාශිත පිරිවැය' අතර වෙනස පැහැදිලි කරන්න.
ආ) නිෂ්පාදන හැකියා වක්‍ර ගොඩනැංවීමේ දී පදනම් කරගන්නා උපකල්පන මොනවාද?
ඇ) නිෂ්පාදන හැකියා වක්‍රවල හැඩය තීරණය වන සාධක පැහැදිලි කරන්න.
03. x සහ y යන භාණ්ඩ වර්ග දෙක පරිභෝජනය කරන පාරිභෝගිකයකු ලබන මුළු උපයෝගිතා ප්‍රමාණයන් පහතින් දැක්වේ.

$Q_{x,y}$	TU_x	TU_y
0	0	0
1	80	160
2	144	288
3	192	384
4	224	448
5	240	480
6	240	480
7	224	448

මෙම පාරිභෝගිකයාගේ ආදායම රු. 144/- ක් වන අතර "x" භාණ්ඩයේ මිල රු. 16/- ක් වශයෙන් ද "y" භාණ්ඩයේ මිල රු. 32/- වශයෙන් ද තීරණය වී පවතී.

- අ) පාරිභෝගිකයා සමතුලිතවන විට මිලදී ගන්නා භාණ්ඩ සංයෝගය කුමක්ද?
- ආ) අනෙකුත් සාධක ස්ථාවරව තිබිය දී "y" භාණ්ඩයේ මිල රු. 16/- දක්වා අඩුවූ විට පාරිභෝගිකයාගේ හැසිරීම ඉල්ලුම් න්‍යායට අනුකූල වන්නේද?
- ඇ) අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී පාරිභෝගිකයාගේ ආදායම රු. 96/- දක්වා අඩු වූ විට පාරිභෝගිකයාගේ හැසිරීම කෙසේ වෙනස් වන්නේද?

04. අ) කෙටිකාලීන නිෂ්පාදනයේ නිෂ්පාදන අවධි බෙදා දක්වා ලාභ උපරිම කරගැනීමේ අරමුණෙන් කටයුතු කරන නිෂ්පාදකයෙකු තම නිෂ්පාදනය පවත්වා ගන්නා අවධිය කුමක්දැයි පැහැදිලි කරන්න.

ආ) ස්ථාවරයැයි සිතාගත් සාධක වෙනස් වූ විට නිෂ්පාදන ශ්‍රීතයට කුමක් සිදුවේද? එම වෙනස නිෂ්පාදන අවධිවල මායිම්වලට කෙසේ බලපාන්නේද?

05. “X” නැමැති භාණ්ඩයේ ඉල්ලුම් සහ සැපයුම් සමීකරණ පහතින් දැක්වේ.

$$Q_{dx} = 4000 - 10P_x + 15P_y - 20P_z + \frac{1}{2} Y$$

$$Q_{sx} = -1000 + 10P_x$$

$$P_y = \text{රු.}10/-, P_z = \text{රු.}15/- \text{ සහ } Y = \text{රු.}1000/- \text{ ලෙසට පවතී.}$$

අ) සමතුලිත මිල සහ ප්‍රමාණය ගණනය කරන්න.

ආ) සමතුලිත මිලේ දී මිල ඉල්ලුම් නම්‍යතාව, හරස් ඉල්ලුම් නම්‍යතාවන්, ආදායම් ඉල්ලුම් නම්‍යතාව සහ සැපයුම් නම්‍යතාව ගණනය කරන්න.

ඇ) රජය විසින් රු.10/- ක භාණ්ඩ බද්දක් අයකරයි නම් අලුත් සමතුලිත මිල සහ ප්‍රමාණය ගණනය කරන්න.

ඈ) $P_y = \text{රු.}20/-$ ක් සහ $P_z = \text{රු.}25/-$ දක්වා වැඩිවේ නම් නව සමතුලිතය ගණනය කරන්න.

06. “පූර්ණ තරඟකාරී ආයතනයකත් ඒකාධිකාරී ආයතනයකත් සමතුලිතතාව සඳහා අවශ්‍ය වනුයේ එකම කොන්දේසිය නමුත් සමතුලිත වනවිට තීරණය වන මිල සහ නිමැවුම එකිනෙකින් වෙනස් වේ.” සාකච්ඡා කරන්න.

07. “භූමියට පමණක් නොව ඕනෑම නිෂ්පාදන සාධකයකට බදු කුලියක් ඉපැයිය හැකිය.” සාකච්ඡා කරන්න.

08. විවෘත ආර්ථිකයක් සම්බන්ධ තොරතුරු පහතින් දැක්වේ.

$$C = 200 + 0.8 Y_d$$

$$I = \text{රු.ද.ල.} 300$$

$$G = \text{රු.ද.ල.} 400$$

$$T_d = 0.1 Y$$

$$R = \text{රු.ද.ල.} 100$$

$$X = \text{රු.ද.ල.} 300$$

$$M = \frac{1}{20} Y$$

අ) සමතුලිත ජාතික ආදායම ගණනය කරන්න.

ආ) මෙම ආර්ථිකයේ විදීම සහ කාන්දුවීම් ගණනය කරන්න.

ඇ) රජයේ වියදම රු.ද.ල. 500 දක්වා වැඩිවූයේ නම් ජාතික ආදායමේ සිදුවන වෙනස කොපමණද?

ඈ) ජාතික ආදායමේ ගුණකය ගණනය කරන්න.